

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මාණ්ඩලික විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මාණ්ඩලික විද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මාණ්ඩලික විද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මාණ්ඩලික විද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මාණ්ඩලික විද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරන ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මාණ්ඩලික විද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මාණ්ඩලික විද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මාණ්ඩලික විද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මාණ්ඩලික විද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඇ.එ.ඩො. 125,000 ක ස්ථාවර තැන්පතුවක් 2024 අගෝස්තු 30 දින රු. මිලියන 37 කට මුදල් කරගෙන තිබුණු අතර, එය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයක් ලෙස දක්වා තිබුණි.	මෙම ස්ථාවර තැන්පතු මුදල ආයෝජන ක්‍රියාකාරකම් ලෙස ගිණුම් තැබිය යුතු බැව් පිළිගනු ලබන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 2 හි 8 වන ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් ලෙස දැක්විය යුතු වීම.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විද්‍යාලයේ වෙනත් ආදායම් වලින් රු. 25,067,632 ක් විදේශ විනිමය හුවමාරු අලාභය ලෙස අඩුකර තිබුණද සත්‍ය විදේශ විනිමය හුවමාරු අලාභය රු. 24,703,877 ක් වූයෙන්, වෙනත් ආදායම් හා වර්ෂයේ අතිරික්තය රු. 363,755 කින් අඩුවෙන් දක්වා තිබුණි.	මෙම වෙනස 2025 ගිණුම් වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	ආදායම් නිවැරදිව හඳුනා ගත යුතු වීම.
(ආ) හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ, 2024 දෙසැම්බර් 31 දිනට තැන්පත් ගිණුම් ශේෂය තුල රු. මිලියන 37.15 ක බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු වගකීම් ශේෂ ඇතුළත් කර තිබුණි. තවද තැන්පත් ගිණුමේ ඇතුළත් විදේශ නිලධාරීන් විසින් ගෙවනු ලබන පායමාලා ගාස්තු වෙනුවෙන් වූ විනිමය අලාභය රු. මිලියන 4.04 ක් සහ තැන්පතු ගිණුමෙන් සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ඉවත් කරන ලද රු. මිලියන 2.13 ක මුදල හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගලපා නොතිබුණි.	මෙම ගිණුම්කරණ අඩුපාඩුව 2025 ගිණුම් වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	තැන්පතු, වගකීම් සහ වියදම් නිවැරදිව හඳුනා ගෙන ගිණුම් ගත කළ යුතු වීම.
(ඇ) විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ගොඩනැගිලි 91 කට අදාළව, විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව ගොඩනැගිලි පිරිවැය රු.මිලියන 1,235.11 ක් ලෙස දක්වා තිබුණද, මූල්‍ය තත්ව ප්‍රකාශනයේ 2024 දෙසැම්බර් 31 දිනට ගොඩනැගිලි පිරිවැය රු.මිලියන 1,273.97 ක් වූයෙන් රු.මිලියන 38.86 ක වෙනසක් පැවතුණි. මෙම ගොඩනැගිලි 91 න් ගොඩනැගිලි 61 ක් හා වෙනත් ඉදිකිරීම් 5 ක් 2018 වර්ෂයේ රු.මිලියන 682.2 කට තක්සේරු කර තිබුණද එම තක්සේරු වටිනාකම් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් මූල්‍ය ප්‍රකාශන වලට අවශ්‍ය ගැළපීම් කර නොතිබුණු අතර ඉතිරි ගොඩනැගිලිද තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි.	විගණනය මගින් පෙන්වාදී ඇති මූල්‍ය ප්‍රකාශන වල 2024 වර්ෂයේ ගිණුම් ගත වී ඇති ගොඩනැගිලි වටිනාකම විද්‍යාලයීය ස්ථාවර වත්කම් ලෙබනයට අනුව නිවැරදි බව සහ සම්පූර්ණ ගොඩනැගිලි තක්සේරුවකින් පසු අදාළ ප්‍රත්‍යාගණන වටිනාකම් ගිණුම්ගත කිරීමට කටයුතු කරනු ලබන බව.	අදාළ වත්කම් වල නිවැරදි වටිනාකම් ගිණුම් ගත කර, මූල්‍ය ප්‍රකාශන මගින් අනාවරණය කළ යුතු වීම.

(ඇ) විද්‍යාලයේ ව්‍යායාම මධ්‍යස්ථානය තුළ පැවති වටිනාකම අනාවරණය නොවුණු ත්‍රෙඩ් මිල් යන්ත්‍ර 2 ක්, මල්ටි සිට්ටියන් මැෂින් 02 ක්, අප්රයිට් බයිසිකල් 02 ක්, ස්පීඩ් බයික් 01 ක්, පුල් අප් මැෂින් 01 ක්, බෙන්ඩ් 03 ක් ඒබී කිංග් ප්‍රෝ (AB king pro) උපකරණ යන වත්කම් වල සහ විද්‍යාල භූමියේ සවිකර තිබුණු විදුලි ජනක යන්ත්‍ර 02 ක වටිනාකම සහ විද්‍යාලයේ පුස්තකාලය තුළ ඇති රු. මිලියන 8.2 ක් වටිනා පොත්දු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපළ පිරිසිදු හා උපකරණ යටතේ ඇතුළත් කර නොතිබුණි.

මෙම උපකරණ සම්බන්ධ ලෙජරය උ ගබඩාවේ තබාගෙන කරනු ලබන අතර, ලේඛනයේ සඳහන් උපකරණ භෞතිකව සහ නිවැරදිව ඇති බවට සනාථ කරගැනීම සඳහා ව්‍යායාම මධ්‍යස්ථානය භාර නිලධාරී වෙත ලබාදී ඇති බව.

අදාළ වත්කම් පිළිබඳ තොරතුරු ලේඛන ගත කර ගිණුම් ගත කළ යුතු වීම.

(ඉ) යුද්ධ හමුදාවට අයිති රු. මිලියන 17.5 ක් වටිනා වාහන 11 ක් හා ආරක්ෂක අමාත්‍යාංශයට අයිති රු. මිලියන 2.1 ක් වටිනා වාහනයක්ද විද්‍යාලය වෙත නීත්‍යානුකූලව පවරා ගැනීමකින් තොරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ වත්කම් යටතේ ඇතුළත් කර තිබුණි.

මෙම වාහන විද්‍යාලය වෙත පවරා ගැනීමක් සිදු කිරීමට හැකියාවක් ඇත් නම් ගිණුම් තුළ පවත්වා ගැනීමටත් එසේ කිරීමට නොහැකි නම් විද්‍යාලීය වත්කම් වලින් ඉවත් කිරීමටත් කටයුතු කරනු ලබන බව .

ආයතනයට නිත්‍යානුකූලව අයිති වත්කම් පමණක් මූල්‍ය ප්‍රකාශන මගින් අනාවරණය කළ යුතු වීම.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	අදහස් නිර්දේශය
ආපදා ණය ගිණුම	4,036,854	4,350,758	313,904	ගිණුම් වර්ෂයේදී වෙනස්කම් නිවැරදිව ගිණුම් කටයුතු කරන බව.	2025 අදාළ නොසැසඳීම් හඳුනාගෙන හඳුනාගෙන තැබීමට ගිණුම් ගත කළ යුතු වීම.

1.5.4 අනුවිත ඇගයීම හෝ ඇස්තමේන්තු කිරීම

විගණන නිරීක්ෂණය

විද්‍යාලයට අයත් අක්කර 23 රූඩ් 3 පර්චස් 34.10 ක ගොඩ ඉඩම 2018 වර්ෂයේ රු. මිලියන 441 කට තක්සේරු කර තිබුණද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් මූල්‍ය ප්‍රකාශන තුළ එම වටිනාකම ඇතුළත්කර නොතිබුණි. තවද ඉහත ගොඩ ඉඩම 2018 වර්ෂයෙන් පසුව නැවත තක්සේරු කර නොතිබුණි. ඊට අමතරව පිරිවැය රු. මිලියන 5.84 ක් වූ අක්කර 06 පර්චස් 28.4 ක මඩ කුඹුරද, වර්ෂ ආරම්භයට පෙර සිටම ධාරණ අගය ශුන්‍ය වූ රු. මිලියන 11.64 ක් වටිනා වාහන ද, රු. මිලියන 58.97 ක් වටිනා යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණද, රු. මිලියන 48.11 ක් වටිනා ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණද, රු. මිලියන 100.5 ක් වටිනා පරිගණක හා උපාංගද, රු. මිලියන 2.32 ක පුස්තකාල පොත්දු

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

සම්පූර්ණ තක්සේරුවකින් පසු අදාළ ප්‍රත්‍යාගණන වටිනාකම් ගිණුම්ගත කිරීමට කටයුතු කරනු ලබන බව.

නිර්දේශය

2018 දෙසැම්බර් 31 දිනැති, අංක 04/2018 දරණ කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලීය චක්‍රලේඛය ප්‍රකාරව වත්කම් තක්සේරු කිරීමට සහ අදාළ වත්කම් වල නිවැරදි වටිනාකම් මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය කළ යුතු වීම.

වර්ෂ අවසාන වන විටත් තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පාඨමාලා අංක 17 සඳහා 2023 වර්ෂයේ සිට විද්‍යාලයට අයවිය යුතු භිභ පාඨමාලා ගාස්තුව 2024 දෙසැම්බර් 31 දිනට ඇ.එ.ඩො. 286,815.45 ක් හෙවත් රු. මිලියන 82.82 ක් සහ 2024 වර්ෂයේ ආරම්භ කර එම වර්ෂය තුළම අවසන් කරන ලද පාඨමාලා අංක 18 සඳහා භිභ පාඨමාලා ගාස්තුව ඇ.එ.ඩො. 348,876.90 ක් හෙවත් රු. මිලියන 100.74 ක් අය කර ගෙන නොතිබුණි.	භිභ පාඨමාලා ගාස්තු අයකර ගැනීම සඳහා අදාළ අංශ විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු සිදුකරමින් පවතින බව.	අදාළ භිභ පාඨමාලා ගාස්තු කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතු වීම.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ සෞදි අරාබි නිලධාරීන්, පුහුණුවේදී ඒ හා ලබා දෙන සංචාරය වෙනුවෙන් ඇ.එ.ඩො 128,405 ක් විද්‍යාලයේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ තැන්පත් කර තිබුණු අතර, අදාළ සංචාරය නොපැවැත්වීම නිසා මෙම මුදල ආපසු නොගෙවා, පොදු තැන්පතු ගිණුමක විගණන දිනය වන තෙක්ම රඳවා ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට මෙහි වටිනාකම රු. මිලියන 37.08 ක් විය.	මෙම මුදල් නවදිල්ලියේ නිලධාරියෙකුගේ නම සඳහන් පෞද්ගලික ගිණුමකට මාරු කරන ලෙස ඉල්ලීමක් ලද අතර, බව තහවුරු කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී තහවුරුවක් ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දන්වා ඇති නමුත් තවමත් ගෙවීම් කිරීමට තහවුරුවක් ලැබී නොමැති බව.	අදාළ මුදල් කඩිනමින් පියවීමට කටයුතු කළ යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 89.2 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. මිලියන 117.3 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන. 28.1 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පාඨමාලා ගාස්තු ආදායම රු.මිලියන 15.13 කින් අඩු වීම, විදේශ විනිමය හුවමාරු අලාභය රු.මිලියන 7.62 කින් වැඩි වීම සහ වැටුප් හා වෙනත් පිරිවැය රු.මිලියන 7.45 කින් ඉහල යාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආරක්ෂක අමාත්‍යාංශයේ 2024 අගෝස්තු 15 දින පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් තීරණය අනුව, 2023 මාර්තු 20 දිනැති අංක MF/06/23/50/2023 දරන චක්‍රලේඛනයට පටහැනිව විදේශ ගත වූ නිලධාරීන් වෙත ගෙවන ලද රු. 537,230 ක් එනම් ඇ.එ.ඩො 1740 ක් ආපසු අයකරගෙන නොතිබුණි.	මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සංවිධානය කර දෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය හරහා ලිපි මගින් දන්වා ඇති බව සහ ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව.	අදාළ තීරණ ක්‍රියාත්මක කළ යුතු වීම.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මිල සැදුම් ක්‍රමය යටතේ රු.මිලියන 05 ට අඩු ප්‍රසම්පාදනයන් සඳහා අවම වශයෙන් මුද්‍රා තැබූ මිල ගණන් 03 ක් කැඳවිය යුතු වුවත් එක් මිල ගණනක් හෝ මිල ගණන් දෙකක් පමණක් ලබා ගෙන විද්‍යාලය විසින් අවස්ථා 13 කදී එකතුව රු. මිලියන 6.5 ක මිලදී ගැනීම් සිදුකර තිබුණි.	මින් ඉදිරියට 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ක්‍රියා කරනු ලබන බව.	2.14.1 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව
(ආ) අවස්ථා 78 කදී එකතුව රු. මිලියන 46.97 ක් වටිනා ප්‍රසම්පාදනයන් වලට අදාළ ලංසු ප්‍රසිද්ධ කර තාක්ෂණික ඇගයීම් කමිටු පත්කිරීමට දින 07 සිට දින 198 ක් දක්වා කාලයක් ගතකර තිබුණි.	මින් ඉදිරියට සිදු කරන ප්‍රසම්පාදන කටයුතු වලදී ප්‍රමාද විමකින් තොරව නිසි පිළිවෙතට තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීමට පියවර ගනු ලබන බව.	2.6.1 හා) 5.3.1 ඇ(ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.
(ඇ) රු.500,000 ඉක්මවන භාණ්ඩ ප්‍රසම්පාදනයන් වලදී විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමක් ලියා අත්සන් කළයුතු වුවද, විද්‍යාලය අවස්ථා 04 ක දී එකතුව රු.3,802,831 ක ප්‍රසම්පාදනයන් ගිවිසුම් ගතවීමකින් තොරව සිදු කර තිබුණි.	මෙම විද්‍යාලය වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී රු. 1,000,000 ට වැඩි මිලදී ගැනීම් සඳහා පමණක් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ගැනීමට ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබා ගෙන ඇති බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 8.9.3 ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.
(ඈ) සමාලෝචිත වර්ෂය තුළ තරඟකාරී මිල ගණන් විමසීමකින් තොරව අවස්ථා 11 කදී රු.මිලියන 2.6 ක් වටිනා ටෝනර් (Toner), නියෝජිත ආයතන 2 කින් මිලදී ගෙන තිබුණි.	ජායා පිටපත් යන්ත්‍ර 02 ක් මිලදී ගැනීමේදී ආයතන 02 ක් සමඟ පසු සේවා ගිවිසුම් ඇති කරගෙන ඇති බැවින් එම ගිවිසුම් ප්‍රකාරව අදාළ යන්ත්‍ර සඳහා නිර්දේශිත Toner එම ආයතනයෙන්ම ලබා ගෙන ඇති බව.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

3.3 වෙනත් සංවිධානවල සම්පත් උපයෝජනය කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති අක්කර 11 පර්චස් 10 ක භූමි ප්‍රමාණයක, රු.මිලියන 557.42 ක් වැයකර ගොඩනැගිලි 23 ක් හා රු.මිලියන 6.02 ක තක්සේරු වටිනාකමක් ඇති බාස්කට් බෝල පිටියක් හා ලොන්ඩ්‍රියක්ද, වටිනාකම හෙළිදරව් කර ගැනීමට නොහැකි වූ විවෘත ප්‍රදර්ශන ස්ථානයක් (Open Cinema) හා වොලිබෝල් ක්‍රීඩා පිටියක්ද ඉදිකර තිබූ නමුත් එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය විද්‍යාලය සතු නොවීය.	ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම විද්‍යාලය වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2024 සහ 2025 මූල්‍ය වර්ෂයන් වලදී ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ඉල්ලුම් කළද මෙතෙක් ප්‍රතිපාදන ලබාදී නොමැති බව සහ මෙම ඉඩම රජයේ ඉඩමක් බැවින් මුදල් ගෙවීමකින් තොරව විද්‍යාලය වෙත පවරා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් සිදුකිරීම සඳහා ලිඛිතව අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇතත් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් මේවන තෙක් අවස්ථාවක් ලබාදී නොමැති බව.	අදාළ දේපළ හිමිකාරීත්වය නිරවුල් කර ගැනීමට කඩිනමින් පියවර ගත යුතු වීම.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට විද්‍යාලයේ තනතුරු 22 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය 108 ක් වූ අතර තනතුරු 14 ක් සඳහා තත්‍ය කාර්ය මණ්ඩලය 65 ක් විය. ඒ අනුව තනතුරු 08 ක් සම්පූර්ණයෙන්ම පුරප්පාඩු වී තිබුණු අතර තනතුරු 14 ක මුළු පුරප්පාඩු සංඛ්‍යාව 42 ක් විය.	ප්‍රාථමික සේවා ගණයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවාගැනීම් අත්හිටුවීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබා දී ඇති බව සහ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සියලුම බඳවාගැනීම් කල් තැබීමට පියවර ගෙන ඇති බව.	තත්‍ය කාර්ය මණ්ඩලයට උචිත ආකාරයට අනුමත කාර්ය මණ්ඩලය සමාලෝචනය කර ගත යුතු වීම.